

WEATHER FORECAST FOR 01st JANUARY 2018

(Issued at 05.30 a.m. on 01st JANUARY 2018)

Mainly fair weather will prevail over most provinces of the island.

However Showers or thundershowers can be occur at a few places in Southern, Sabaragamuwa and Uva provinces after 2.00pm.

Misty conditions can be expected at some places in the Western, Sabaragamuwa and Central provinces during the morning.

There may be temporary localized strong winds during thundershowers. General public is kindly requested to take adequate precautions to minimize damages caused by lightning activity.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

කෙසේවෙතත් දකුණ, සබරගමුව සහ උච්ච පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවතී.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER FORECAST FOR SEA AREAS AROUND THE ISLAND DURING NEXT 24 HOURS (Issued at 05.30 a.m. on 01st JANUARY 2018)

Showers or thundershowers will occur at times in the deep sea areas off the coast extending from Galle to Hambantota. Mainly fair weather will prevail in other sea areas.

Winds will be variable in direction and Wind speed will be 10-20kmph in the sea areas off the coast extending from Galle to Hambantota.

Winds will be North-easterly or Northerly in direction and Wind speed will be 30-35kmph in the other sea areas around the island

Temporarily strong gusty winds and rough seas can be expected in the sea areas during thundershowers.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය 2018 ජනවාරි මස 01 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදී.

ගාල්ල සිට හම්බන්තොට දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. අනෙකුත් මුහුදු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

ගාල්ල සිට හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 10-20ක් පමණ වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන හෝ උතුරු දිශා වලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-35ක් පමණ වේ.

ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන තාවකාලික තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු විය හැක.

Handwritten signature

කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (Department of Meteorology)

Handwritten signature and date: 2018/01/01

EMERGENCY OPERATIONS DIVISION

RECEIVED

Date : 2018/01/01

Time : 0545 hrs

Handwritten signature

D (Ops)/DO/ADO

DISASTER MANAGEMENT CENTRE

**දිස්ත්‍රික්ක සඳහා වැසි තත්ත්වය පිළිබඳව කාලගුණ අනාවැකිය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරන ලදී.**

නිකුත්කල වේලාව	2018-01-01 දින පෙ.ව. 5:30:00	වලංගු කාලය	පැය 24
වලංගු කාල සීමාව	2018-01-01 0.23 පෙ.ව. 5:30:00 සිට	2018-01-02 දින	පෙ.ව. 5:30:00 දක්වා

--

දිස්ත්‍රික්කය	අනාවැකිය	පරාසය(මි.මී.)	සම්භාවිතාව	වෙනත් කරුණු
අම්පාර	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
අනුරාධපුර	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
බදුල්ල	සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.	0-12.5	70 %	
මඩකලපුව	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
කොළඹ	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
ගාල්ල	සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.	12.5-25.0	75 %	
ගම්පහ	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	70 %	
හම්බන්තොට	සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.	12.5-25.0	70 %	
යාපනය	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
කළුතර	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
නුවර	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
කෑගල්ල	වැසි ස්වල්පයක්	0-12.5	60 %	
කිලිනොච්චි	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
කුරුණෑගල	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
මන්නාරම	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
මාතලේ	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
මාතර	සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.	0-12.5	80 %	
මොනරාගල	වැසි ස්වල්පයක්	0-12.5	70 %	
මුලතිව්	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
නුවර එළිය	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
පොලොන්නරුව	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	90 %	
පුත්තලම	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
රත්නපුර	සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.	12.5-25.0	75 %	
ත්‍රිකුණාමලය	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	95 %	
වවුනියාව	ප්‍රධාන වශයෙන් වැසි රහිත	අදාල නැත	90 %	